



කාර්ය සාධන වාර්තාව - 2016

සමාජ සේවා දෙපාර්තමේන්තුව
දෙවන මහල
සෙන්සිටිවය - II අදියර
බත්තරමුල්ල

දුරකථන - 0112187050
ෆැක්ස් - 0112186276
ඊ - මේල් - dirss@sltnet.lk
- dirssdss@gmail.com
වෙබ් අඩවිය - www.socialservices.gov.lk

පටුන

	පිටුව
➤ හැඳින්වීම - සමාජ සේවා අධ්‍යක්ෂකගේ පණිවුඩය	01 - 02
➤ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ දැක්ම, මෙහෙවර, ඉලක්ක කණ්ඩායම්	03 - 05
➤ කාර්ය මණ්ඩලය හා සංවිධාන ව්‍යුහය	06 - 07
➤ 1 වන පරිච්ඡේදය - මූල්‍ය ප්‍රගතිය	08 - 12
➤ 2 වන පරිච්ඡේදය - ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන සුභසාධන වැඩසටහන	13 - 24
<ul style="list-style-type: none"> • ආබාධ සහිත තරුණ තරුණියන් පුනරුත්ථාපනය කිරීම, වෘත්තීය පුහුණුව ලබාදීම හා සමාජගත කිරීම • ළමා මාර්ගෝපදේශ මධ්‍යස්ථානයේ - ළමා මාර්ගෝපදේශ වැඩසටහන • ජාතික ප්‍රජා මූලික පුනරුත්ථාපන වැඩසටහන • දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදල 	
➤ 3 වන පරිච්ඡේදය - මතට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම හා සමාජ ගත කිරීම	25 - 26
➤ 4 වන පරිච්ඡේදය - නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් , පුහුණු පාඨමාලා , වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීම	27 - 29
➤ 5 වන පරිච්ඡේදය විශේෂ වැඩසටහන් හා ජයග්‍රහණ	30

සමාජ සේවා අධ්‍යක්ෂකගේ පණිවුඩය

ශ්‍රීමත් අයිවර් ජෙනිංන්ස් මහතාගේ සභාපතිත්වයෙන් 1944 වර්ෂයේ දී පත් කරන ලද සමාජ සේවා කොමිෂන් සභාවේ නිර්දේශයක් මත 1948 පෙබරවාරි මස 01 වන දින සමාජ සේවා දෙපාර්තමේන්තුව පිහිටුවා ඇත. ආරම්භයේ දී දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්ය වූයේ අප රට තුළ ජීවත්වන වතු කම්කරුවන්, දිළිඳු පවුල් හා එම පවුල්වල සාමාජිකයින් විවිධ රෝගාබාධයන්ට ගොදුරු වන හා , ආපදාවන්ට ලක්වන අවස්ථාවල දී මූල්‍යමය ආධාර සැපයීමයි. ප්‍රාථමික අවස්ථාවේ පැවැති මෙම වැඩසටහන්, කාලීන අවශ්‍යතා මත යාවත් කාලීන කරමින් දෙන ලද සහනය යැපුම් මානසිකත්වයට සීමා නොකොට පුද්ගලයාගේ හෝ පවුලේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය ඇති කිරීම සඳහා පරිවර්තනය කොට ඇත.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අප මේ පසු කරන වත්මන් අවධිය තුළ අප රට තුළ දැන නොදැන කරන ලද මිනිස් ක්‍රියාකාරකම් හෝ පාරිසරික ගැටළු හේතු කොට ගෙන පුද්ගලයන් විවිධ ආබාධිත තත්ත්වයට පත්වීම, සාප්ප්ලතාවය අඩුවීම, බෝනොවන රෝග වර්ධනය වීම, මනෝවිකෘතිප්‍රභවයට පත්වීම, සියදිවි නසාගැනීම , දිළිඳුකම හා මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම යන කාලීන සමාජ ගැටළු රාශියකට රජයට මුහුණ දීමට සිදුවී ඇත. මෙම තත්ත්වය පුද්ගලයාගේ මෙන්ම සමස්ථ සමාජයේම ප්‍රගමනයට සෘජු හෝ වක්‍රව දැඩි අහිතකර බලපෑම් සිදු කරයි.

මෙවැනි ආන්තිකරණයට හා අවාසිසහගත තත්ත්වයන්ට පත් ජන කොටස් ඉලක්ක කරගනිමින් ඔවුන් ස්වෝත්සාහයෙන් නගාසිටුවමින් , ජාතික සංවර්ධනයේ සක්‍රීය කොටස්කරුවන් කිරීම සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම අරමුණ වී ඇත. ඒ සඳහා විවිධ පර්යේෂණ , ප්‍රතිපත්ති සැලසුම් කිරීම හා සංවර්ධන වැඩසටහන් ජාතික මට්ටමේ සිට බිම් මට්ටම දක්වා සහභාගිත්ව සංවර්ධන ප්‍රවේශයන් හරහා ක්‍රියාවට නැංවීම 2016 වර්ෂයේ සාර්ථකව සිදුකොට ඇත.

විශේෂයෙන් 2016 වර්ෂයේ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ලද සංවර්ධන වැඩසටහන් තුළ සාර්ථක ප්‍රගතියක් අත් කරගෙන ඇති බව සඳහන් කළ යුතුය. ආබාධිත ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කොට ඇති ප්‍රධාන සංවර්ධන වැඩසටහනකි , ආබාධ සහිත වුවන් සඳහා වන සුභසාධන වැඩසටහන. මෙම වැඩසටහන තුළින් දිවයිනපුරා සිටින ආබාධ සහිත තරුණ තරුණියන්ගේ වෘත්තීමය හැකියාවන් සංවර්ධනය කිරීම, ක්‍රීඩා හා කලා කුසලතා වැඩි දියුණු කරමින් ජාතික මට්ටමේ තරඟවලට සහභාගිකරවීම, පුහුණුව නිමකරන අභ්‍යසලාභීන්ගේ ස්වයං රැකියා සඳහා මෙවලම් කට්ටල ලබාදීම, ශාරීරික වශයෙන් ඇති යම් යම් අඩු පාඩුකම් මගහරවා සමාජානුයෝජනයෙන් කටයුතු කිරීමට අවශ්‍ය ආධාරක උපකරණ, වෛද්‍ය ආධාර , අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව, සෞඛ්‍ය පහසුකම් සැපයීම, ශ්‍රව්‍යාබාධිතයන් සඳහා හැඳුනුම්පත් ලබාදීම, සංඥා භාෂා පරිවර්ථක සේවය ලබා දීම, මුල් ළමාවියේ ඇතිවන ආබාධිත තත්ත්වයන් හඳුනාගෙන අවශ්‍ය සංවර්ධන කටයුතු සඳහා මැදිහත් වීම, රැකවරණය අහිමි මන්ද මානසික පිරිමි ළමුන් සඳහා නේවාසික රැකවරණය ලබා දීම, මෙම වර්ෂයේ සාර්ථකව සිදු කොට ඇත, කොමඩි , ජලය සහ වායු මේට්ට ලබා දීම නිවාස සඳහා අවශ්‍ය ප්‍රවේශ පහසුකම් ලබා දීම , බිම්මට්ටමේ ජීවත්වන ආබාධිත ප්‍රජාවගේ සියලු අවශ්‍යතාව ඉටුකර ගැනීම සඳහා ස්වයංකාරී සංවිධාන ඇති කිරීම හා බලගැන්වීම, කුසලතා සංවර්ධන මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම සඳහා යටිතල පහසුකම් ලබා දීම හා මතට ඇබ්බැහි වුවන් නේවාසිකව පුනරුත්ථාපනය කිරීම , වෘත්තීය පුහුණුව ලබා දීම හා සමාජගත කිරීම සිදු කොට ඇත.

සේවා සපයන නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව , සේවා අභිප්‍රේරණය හා ඵලදායීතාව වර්ධනය කිරීම සඳහා දේශීය විදේශීය වැඩමුළු ,සම්මන්ත්‍රණ හා පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීම සිදුකොට ඇත. 2016 වර්ෂයේ රාජ්‍ය ආයතන අතර පැවැති ඵලදායීතා සම්මාන උළලේ දී සමාජ සේවා දෙපාර්තමේන්තුවට තෙවන ස්ථානය දිනාගැනීමට හැකිවීම, දෙපාර්තමේන්තුව ලැබූ ඓතිහාසික ජයග්‍රහණයක් ලෙස සඳහන් කළ යුතුය. එමෙන්ම දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යනු ලබන වෘත්තීය පුහුණු ආයතන 08න් ආයතන 06ක් සඳහා ද එම සම්මාන උළලේ දී සම්මාන හා සහතික හිමිකරගැනීමට හැකිවීම ඉතා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලෙස සඳහන් කරමි.

අභ්‍යාසලාභීන් , කාර්ය මණ්ඩලය හා සෙසු සාමාජිකයන් අතර අන්තෝන්‍ය සුභදතාව , අවබෝධය හා විශ්වසනීයත්වය ඇති කිරීම සඳහා ක්‍රීඩා හා අවුරුදු උළෙල , සංස්කෘතික කලා ප්‍රසංග , පොසොන් බැති ගී සරණිය පැවැත්වීම හා ජාත්‍යන්තර සුදුසුරයටි දිනයට සමගාමීව ජාතික සුදුසුරයටි දිනයක් බන්තරමුල්ල "අපේගම" පරිශ්‍රයේ පැවැත්වීමට හැකිවීම ද සතුවට කරුණකි.

සමස්ථයක් වශයෙන් ගත් කල අවාසි සහගත හා පීඩනයට පත් ප්‍රජාව සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් තුළ ඉතා සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වූ බව 2016 වර්ෂයේ මූල්‍ය හා භෞතික ප්‍රගතිය තුළින් මනාව පැහැදිලි වේ. 2016 වර්ෂය සඳහා ඉදිරිපත් කළ පුනරාවර්තන වියදම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් 446,335,000ක් ලැබුණු අතර ,සේවා අවශ්‍යතාවන් සපුරාගැනීම සඳහා රුපියල් 434,928,448ක් වියදම් කොට ඇත.මුලධන වියදම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් 50,105,000 ක් වෙන් වූ අතර මෙම වර්ෂය තුළදී අදාළ කාර්යයන් සඳහා රුපියල් 48,890,182 ක් වැය විය. 2016 වර්ෂයේ අපේක්ෂිත ඉලක්කවලින් 97.46%ක ප්‍රගතියකි.

දෙපාර්තමේන්තුවේ මෙහෙවර සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වලදී ඉතා කැපවීමෙන් හා උනන්දුවෙන් කණ්ඩායමක් වශයෙන් දායක වූ කාර්යමණ්ඩලයේ සියලුම සාමාජිකයන් කෘතවේදීව සිහිපත් කරමි.

ප්‍රදීප් යසරත්න
සමාජ සේවා අධ්‍යක්ෂ

දැක්ම

“2030 වන විට ආන්තිකරණයට හා අවාසි සහගත තත්ත්වයන්ට පත් ප්‍රජාවගේ අයිතිවාසිකම් හා සමානාත්මතාවය සහිත සුරක්ෂිත ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ පුරෝගාමියා වීම ”

මෙහෙවර

“ඉලක්ක ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා සවිබලගැන්වීම තුළින් සමාජ අන්තර්කරණය උදෙසා අන්තර් ආයතනික සම්බන්ධීකරණය හා වෘත්තීය වේදිමය මැදිහත්වීම මගින් නවෝත්පාදන ප්‍රවේශයන් ඔස්සේ වේගවත්ව, කාර්යක්ෂමව හා සඵලදායීව පර්යේෂණ පැවැත්වීම, ප්‍රතිපත්ති සම්පාදනය සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් අපේක්ෂිත ප්‍රතිඵල ලඟා කර ගැනීම ”

අරමුණු

- ආබාධ සහිත තැනැත්තන් සඳහා සමාන අවස්ථා සලසා දෙන බවට වග බලා ගැනීම.
- ආබාධ සහිත තැනැත්තන්ගේ වෘත්තීය නිපුණතා වැඩි දියුණු කිරීම සහ ඔවුන් ස්වාධීන පුරවැසියන් බවට පත් කිරීම.
- ආබාධ සහිත වූවන්ගේ ආර්ථික සුරක්ෂිතතාවය ඇති කිරීම හා යැපුම් මානසිකත්වය අවම කිරීම.
- විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සඳහා කල්තියා මැදිහත් වීම.
- සංඥා භාෂාව පිළිගැනීම හා ප්‍රවර්ධනය
- ආබාධ සහිත පුද්ගලයින්ට නිදහස් සමාජයක ඵලදායීව සහභාගිවීමට හැකියාව ඇති කරවීම.
- ආබාධ සහිත පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වය, කුසලතාව සහ නිර්මාණශීලීත්වය මෙන්ම මානසික හා කායික හැකියාවන් හැකි උපරිමය දක්වා සංවර්ධනය කිරීම.
- ආබාධ සහිත තැනැත්තන්ට සේවා සපයන ස්වේච්ඡා සංවිධාන බල ගැන්වීම.
- මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම හා සමාජ ගත කිරීම.
- සේවා සපයන නිලධාරීන්ගේ දැනුම, කුසලතා හා ආකල්ප උසස් තත්ත්වයට ගෙනඒම.

ක්‍රියාකාරකම්

- ආබාධ සහිත තරුණ තරුණියන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීම, ස්වයං රැකියා සඳහා වෘත්තීය මෙවලම් ලබාදීම හා විවෘත රැකියා සඳහා යොමු කිරීම.
- ආබාධ සහිත වූවන් සඳහා රැකියා වෙළඳපොළ හඳුනාගැනීම හා පුළුල් කිරීම.
- ආබාධ සහිත වූවන්ගේ කාලීන අවශ්‍යතා හා ප්‍රවණතා හඳුනා ගැනීමට පර්යේෂණ කිරීම.
- ආබාධ සහිත වූවන් සඳහා ආධාරක උපකරණ සැපයීම.
- විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සඳහා කල්තියා මැදිහත් වීම තුළින් ඔවුන් අන්තර්කරණ අධ්‍යාපනය සඳහා යොමු කිරීම.
- සේවා සපයන නිලධාරීන්ගේ දැනුම , කුසලතා හා ආකල්ප ඉහළ නැංවීම සඳහා පුහුණු වැඩසටහන් මෙහෙයවීම.
- ශ්‍රවණාබාධිත වූවන් සඳහා හැඳුනුම්පත් ලබාදීම හා සංඥා භාෂා පරිවර්තන සේවා ලබාදීම තුළින් ශ්‍රවණාබාධිත වූවන්ගේ ඵලදායී කටයුතු පහසු කිරීම.
- භාරකරුවන් අහිමි බුද්ධි උග්‍රතා ඇති පිරිමි ළමුන් සඳහා රැකවරණය සැපයීම.
- ආබාධ සහිත පුද්ගලයින්ගේ සුභසාධනය සඳහා පවත්වාගෙන යනු ලබන ස්වේච්ඡා සංවිධාන සඳහා මූල්‍යාධාර සැපයීම.
- වයස අවු. 60 අඩු දෘශ්‍යාබාධ සහිත තැනැත්තන්ට පෙනීම ලබා දීම සඳහා අක්ෂි කාච ලබාදීම හා වෛද්‍යාධාර සැපයීම.
- දෘශ්‍යාබාධිත දරුවන් ක්‍රීඩා , අධ්‍යාපනික හා සංස්කෘතික ආධාර ලබා දීම.
- ප්‍රජා මූලික අන්තර්කරණ සංවර්ධන වැඩසටහන යටතේ ආබාධ සහිත වූවන් සඳහා අවැසි සේවා ලබා දීම.
- ප්‍රාදේශීය මට්ටමින් ආබාධ සහිත පුද්ගලයන්ගේ ස්වයංක්‍රීය සංවිධාන පිහිටුවීම හා බලගැන්වීම.
- ඒකාබද්ධ ප්‍රවේශය හරහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- මතට ඇබ්බැහි වූවන් නේවාසිකව පුනරුත්ථාපනය කිරීම.
- පුණ්‍යාතන ලියාපදිංචි තත්ත්වය ලබා ගැනීම සඳහා නිර්දේශ ලබා දීම, ජල බිල්පත් හා විදුලි බිල්පත් සඳහා සහන ලබාදීමට නිර්දේශ කිරීම.

ඉලක්ක කණ්ඩායම්

- I. ආබාධ සහිත පුද්ගලයන්
- II. වැඩිහිටියන්
- III. තනි මාපිය පවුල්
- IV. මතට ඇබ්බැහි වූවන්
- V. මානසික පීඩා සහිත අය
- VI. යාවකයන් ,වීථි දරුවන්
- VII. වකුගඩු රෝගීන්
- VIII. පිළිකා ,තැලසීමියා රෝගීන්
- IX. ක්ෂය රෝගීන් , ලාදුරු රෝගීන්
- X. බන්ධනාගාරගත වූවන්ගේ පවුල්
- XI. හදිසි ආපදා තත්වයන්ට පත්වූවන්
- XII. උපදේශන කටයුතු
- XIII. සමාජ ආරක්ෂණ කටයුතු
- XIV. අනාථ/ අත්හල පුද්ගලයන්
- XV. අයාලේ යන්නන් හා ගණකාවන්
- XVI. ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචිය
- XVII. ව්‍යසනයන්ට /උවදුරුවලට ලක්වූවන්ගේ පවුල්
- XVIII. ජනාධිපති අරමුදලේ නිර්දේශ ඉදිරිපත් කිරීම
- XIX. විරන් කාලීන රෝග නිසා රෝහල් ගතව පීඩාවට පත්වන පුද්ගලයින් හා පවුල් සවිබලගැන්වීම
- XX. මානසික රෝගීන්ගේ පසුභාර කටයුතු හා සමාජ ගත කිරීම
- XXI. විගමනික පවුල්වල සාමාජිකයන්

සමාජ සේවා දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය 2016-12-31

තනතුර	සේවය	ශ්‍රේණිය	වැටුප්පතලය	අනුමත සංඛ්‍යාව	දැනට සිටින සංඛ්‍යාව	පුරප්පාඩු
අධ්‍යක්ෂ	ශ්‍රී.ලං.ප.සේ.	I	SL 1-2006	1	1	
අතිරේක අධ්‍යක්ෂ	ශ්‍රී.ලං.ප.සේ.	I	SL 1-2006	1	1	
ප්‍රධාන ගණකාධිකාරී	ශ්‍රී. ලං.ග. සේ.	I	SL 1-2006	1	1	
ගණකාධිකාරී/අභ්‍යන්තර විගණන	ශ්‍රී.ලං.ග.සේ.	II/ III	SL 1-2006	2	2	
නියෝජ්‍ය /සහකාර අධ්‍යක්ෂ	ශ්‍රී ලං ප. සේ.	II/ III	SL 1-2006	3	2	1
සමාජ සුභසාධන අධිකාරී	ස.සේ.දෙ.	III	SL 1-2006	3	3	
ස්ථානභාර නිලධාරී	ස.සේ.දෙ.		MN 7-2006	4	-	4
පරිපාලන නිලධාරී	රා.ක.ස.සේ.		MN 7-2006	1	1	
සමාජ සේවා නිලධාරී	ස.සේ.දෙ.	I /II/ III	MN 5-2006	114	114	
සමාජ සංවර්ධන සහකාර	ආශ්‍රිත සේවා		MN 4-2006	194	194	
දෘශ්‍යාබාධිත සංවර්ධන නිලධාරී	ස.සේ.දෙ.	III	MN 4-2006	13	10	3
සංවර්ධන නිලධාරී	ස.නි.සේ.		MN 4-2006	184	177	7
ආධුනික භාෂා පරිවර්තක	ආශ්‍රිත සේවා	III	MN 4-2006	1		1
වැඩ කළමනාකරු	ස.සේ.දෙ.	I /II/ III	MT 3-2006	5	1	4
වෘත්තීය උපදේශක	ස.සේ.දෙ.	III	MT 1-2006	59	41	18
වෘත්තීය උපදේශක (කොන්ත්‍රාත්)	-	-	-	9	4	5
තොරතුරු හා සන්නිවේදන හා තාක්ෂණ සහකාර	තො.ස.තා.ස. සේ.	I /II/ III	MT 1-2006	1	1	
රාජ්‍ය කළමනාකරණ සහකාර	රා.ක.ස.සේ.	III	MN 2-2006	44	39	5
සංඥා භාෂා පරිවර්තක	ස.සේ.දෙ.	III	MN 1-2006	10	6	4
පෙර පාසල් ගුරු	ස.සේ.දෙ..	I /II/ III	MN 1-2006	3	3	
නිවාස පාලක	ස.සේ.දෙ.	I /II/ III	MN 1-2006	12	5	7
රියදුරු	රියදුරු.සේ.	I /II/ III	PL 3-2006	13	11	2
අරක්කුම්	ස.සේ.දෙ.	I /II/ III	PL 2-2006	9	8	1
ලමා සංවර්ධන සහකාර	ස.සේ.දෙ.	I /II/ III	PL 1-2006	5	5	
අරක්කුම් සහයක	ස.සේ.දෙ.	I /II/ III	PL 1-2006	15	14	1
උපස්ථායක	ස.සේ.දෙ.	I /II/ III	PL 1-2006	29	27	2
කාර්යාල කාර්ය සහයක	ක.කා.සේ.	I /II/ III	PL 1-2006	42	40	2
පුනරුත්ථාපන සහයක කොන්ත්‍රාත්	-	-	-	9	6	3
එකතුව				787	717	70

1 වන පරිච්ඡේදය

මූල්‍ය ප්‍රගතිය

	ප්‍රතිපාදන රු.	වියදම රු.	ප්‍රතිශතය
පුනරාවර්තන	446,335,000	434,928,448	97.44%
ප්‍රාග්ධන	50,105,000	48,890,182	97.58%
එකතුව	496,440,000	483,818,630	97.46%

වැඩසටහන 01 - මෙහෙයුම් වැඩසටහන
 ව්‍යාපෘතිය 01 - පරිපාලන හා ආයතන සේවා
 පුනරාවර්තන වියදම්

කාණ්ඩය	2016 වර්ෂයේ ඇස්තමේන්තුව	වියදම රු.
පුද්ගල පඩිනඩි	19,900,000	19,354,196
වෙනත් පුනරාවර්තන වියදම්	12,020,000	11,486,893
මුළු පුනරාවර්තන වියදම්	31,920,000	30,841,089

වැඩ සටහන 02 - සංවර්ධන වැඩසටහන
 ව්‍යාපෘතිය 02 - සංවර්ධන වැඩසටහන්
 ව්‍යාපෘතිය 02 - සමාජ සේවාවන් සඳහා මුදල්
 පුනරාවර්තන වියදම්

කාණ්ඩය	2016 වර්ෂයේ ඇස්තමේන්තුව රු.	2016 වර්ෂයේ මුළු වියදම රු.
පුද්ගල පඩිනඩි	227,500,000	224,815,141
වෙනත් පුනරාවර්තන වියදම්	18,180,000	16,427,631
මුළු පුනරාවර්තන වියදම්	245,680,000	241,242,773

වැඩසටහන 02 - සංවර්ධන වැඩසටහන
 ව්‍යාපෘතිය 03 - පුනරුත්ථාපන හා පුහුණු කිරීම් සේවා
 පුනරාවර්තන වියදම්

කාණ්ඩය	2016 වර්ෂයේ ඇස්තමේන්තුව රු.	2016 වර්ෂයේ මුළු වියදම රු.
පුද්ගල පඩිනඩි	90,050,000	88,527,163
වෙනත් පුනරාවර්තන වියදම්	78,685,000	74,317,423
මුළු පුනරාවර්තන වියදම	168,735,000	162,844,586

2016 වර්ෂයේ අත්තිකාරම් ගිණුමේ සීමාවන්

	ඇස්තමේන්තු ගත සීමාවන් රු.	සත්‍ය සීමාවන් රු.
උපරිම වියදම් සීමාව	16,500,000	14,577,592,
අවම ලැබීම් සීමාව	14,500,000	17,422,823
උපරිම හර ශේෂ සීමාව	75,000,000	49,855,205

2016 වර්ෂයේ ආදායම් ඒකරාශී කිරීම්

ආදායම් සීමාව	සත්‍ය සීමාවන් රු.
2002-01-01 රජයේ ගොඩනැගිලි	80,479.60
2002- 02- 99 පොලීය වෙනත් (ර.නි.අ.පො.)	1,947,359.78
(2003 - 99 -000) අනෙකුත් ලැබීම්	1,042,492.51

2016 ප්‍රාග්ධන වියදමවල ප්‍රගතිය

	ප්‍රතිපාදන රු.	වියදම් රු.	ප්‍රතිශතය %
අනෙකුත් ප්‍රාග්ධන වැඩසටහන්	30,105,000	29,062,471	96.54%
මිලියන 20.000 වැඩසටහන	20,000,000	19,827,711	99.14%
එකතුව	50,105,000	48,890,182	97.58%

2016 වර්ෂයේ ප්‍රාග්ධන ප්‍රතිපාදන හා වියදම්

ව්‍යාපෘති අංකය	වැය ශීර්ෂය	ක්‍රියාකාරකම්	ප්‍රතිපාදන මිලියන	වියදම රුපියල්	ප්‍රතිශතය %
01.	2001	ගොඩනැගිලි අලුත්වැඩියාව හා නවීකරණය	0.800	797,748	97.58
	2002	යන්ත්‍ර සූත්‍ර හා උපකරණ අලුත්වැඩියාව	0.500	95,613	
	2003	වාහන අලුත්වැඩියාව	0.900	900,000	
	2102	කාර්යාලයීය උපකරණ හා ගෘහ භාණ්ඩ මිලදී ගැනීම	1.780	1,777,367	
	2103	යන්ත්‍ර සූත්‍ර හා උපකරණ මිලදී ගැනීම	0.100	99,010	
	2401	පුහුණු කිරීමේ හා හැකියා වර්ධනය	0.825	824,733	
			උප එකතුව	4.905	

ව්‍යාපෘති අංකය	වැය ශීර්ෂය	ක්‍රියාකාරකම්	ප්‍රතිපාදන මිලියන	වියදම රුපියල්	ප්‍රතිශතය %
02.	2102	කාර්යාලයීය උපකරණ හා ගෘහ භාණ්ඩ මිලදී ගැනීම (ප්‍රදේශීය කාර්යාලවල ක්ෂේත්‍ර නිලධාරීන්)	2.400	2,378,700	"
	2401	පුහුණු කිරීමේ හා හැකියා වර්ධනය - කාර්ය මණ්ඩලය	3.100	3,100,000	
		උප එකතුව	5.500	5,478,700	
03.	2001	ගොඩනැගිලි අලුත්වැඩියාව හා නවීකරණය	2.000	1,964,988	
	2002	යන්ත්‍ර සූත්‍ර හා උපකරණ අලුත්වැඩියාව	0.800	763,922	
	2003	වාහන අලුත් වැඩියාව	1.500	1,481,548	
	2102	කාර්යාලයීය උපකරණ හා ගෘහ භාණ්ඩ මිලදී ගැනීම	1.500	1,480,840	
	2103	යන්ත්‍ර සූත්‍ර හා උපකරණ මිලදී ගැනීම.	1.500	1,325,301	
	2104	නව ඉදිකිරීම්	1.000	986,363	
	2401	පුහුණු කිරීමේ හා හැකියා වර්ධනය	1.400	1,183,839	
	5 - 2502	ප්‍රජා මූලික පුනරුත්ථාපන ව්‍යාපෘතිය	10.000	9,902,499	
6 - 2502	වෘත්තීය පුහුණු ආයතන නවීකරණය	20.000	19,827,711		
		උප එකතුව	39.700	38,917,011	
		මුළු එකතුව	50.105	48,890,182	

වැඩසටහන 02 - සංවර්ධන වැඩසටහන
ව්‍යාපෘතිය 03 - පුනරුත්ථාපනය හා පුහුණු කිරීම් සේවා
වැය ශීර්ෂය 2001 ගොඩනැගිලි අලුත්වැඩියාව හා නවීකරණය - 2016

අනු අංකය	වැඩ සටහන	ප්‍රතිපාදන රු.	වියදම රු.
1.	I. නාවික ලමා මාර්ගෝපදේශ මධ්‍යස්ථානය වටා ඉදිකර ඇති නාප්පය කපරාරු කිරීම.	229,111	1,964,988
	II. පහළ ගඬාවට යාම සඳහා අත්වැල් 02ක් සවිකිරීම.		
	III. ඉදිරිපස මිදුලේ බිමට ගල් ඇතිරීම.	99,600	
	IV. මැද මිදුලේ ටයිල් ඇල්ලීම.	74,850	
	V. පොලිකාබනේට් වහල සකස් කිරීම සහ කාණුවේ කොන්ක්‍රීට් ගල් ඇතිරීම	326,273	
2.	I. මාදම්පේ වෘත්තීය පුහුණු ආයතනයේ දැන්වීම් පුවරුව සැකසීම	11,600	
	II. විදුලි පතනය අලුත්වැඩියාව	77,705	
3.	I. කැටවල වෘත්තීය පුහුණු ආයතනයේ - අධිකාරී නිල නිවස තීන්ත ආලේප කිරීම	49,800	
	II. වඩු අංශයේ විදුලි පද්ධතිය අලුත්වැඩියාව	200,000	

අනු අංකය	වැඩ සටහන	ප්‍රතිපාදන රු.	වියදම රු.
4.	I. වත්තේගම වෘත්තීය පුහුණු ආයතනය - ත්‍රිරෝද හා යතුරු පැදි අංශයේ වහල ආවරණය කිරීම .	92,750	“
	II. නේවාසිකාගාරයේ විදුලි පද්ධතිය අලුත්වැඩියා කිරීම	99,150	
	III. බතික් අංශයේ වහල අලුත්වැඩියාව	41,370	
5.	I. අමුණකුඹුර වෘත්තීය පුහුණු ආයතනය - පෝෂණාගාරයේ තීන්ත ආලේප කිරීම.	92,411	
6.	I. සීදුව වෘත්තීය පුහුණු ආයතනයේ - මැහුම් අංශය වෙත් කිරීම	89,100	
7.	I. තෙලඹුයායා වෘත්තීය පුහුණු ආයතනය - සංචාරක බංගලාවේ ජනෙල් සඳහා ග්‍රීල් සවිකිරීම	40,950	
8.	I. පුවක්පිටිය ජයවීර සමාධි ආයතනය - නානකාමරය අලුත්වැඩියාව	90,620	
	II. ජයවීර සෙවන ආයතනයේ -ජනෙල් සඳහා ග්‍රීල් සවිකිරීම	84,710	
	III. ක්‍රීඩාපිටියේ පස් ඉවත්කිරීම	200,000	
9.	I. කලවාන වෘත්තීය පුහුණු ආයතනය -පුහුණු අංශය වෙත්කිරීම	100,000	
	එකතුව	2,000,000	

වැඩසටහන 02 - සංවර්ධන වැඩසටහන
 ව්‍යාපෘතිය 03 - පුනරුත්ථාපනය හා පුහුණු කිරීම් සේවා
 වැය ශීර්ෂය 2104 - නව ඉදිකිරීම් - 2016

අනු අංකය	වැඩසටහන	ප්‍රතිපාදන රු.	වියදම රු.
01.	පුවක්පිටිය ආයතනයේ මුළුතැන්ගෙය ඉදිකිරීම	1,000,000	986,363

වැඩසටහන 02 - සංවර්ධන වැඩසටහන
 ව්‍යාපෘතිය 03 - පුනරුත්ථාපනය හා පුහුණු කිරීම් සේවා
 වැය ශීර්ෂය 6 - 2502

අනු අංකය	ආයතනය	ප්‍රතිපාදන රු.	වියදම රු.
01	තෙලඹුයායා වෘත්තීය පුහුණු ආයතනය	2,000,000	19,827,711
	I. ආයතනයට ඇතුල්වන ගේට්ටුව හා පිවිසුම් මාර්ගය සකස් කිරීම.		
	II. පිරිමි නේවාසිකාගාරයේ වැසිකිළි පද්ධතිය අලුත්වැඩියා කිරීම.		
	III. හෝපනාගාරයේ තීන්ත ආලේප කිරීම		
	IV. වඩු අංශයේ පේමන්ට් අලුත්වැඩියාව V. පේස්ට් සහ බේකර් අංශයේ පේමන්ට් අලුත්වැඩියාව		
02.	වත්තේගම වෘත්තීය පුහුණු ආයතනය		
	I. රූපවාහිනී තැරඹිම් ශාලාව හා වැසිකිළි පද්ධතිය අලුත්වැඩියා කිරීම		
	II. අධිකාරී නිලනිවස අලුත් වැඩියා කිරීම		

අනු අංකය	ආයතනය	ප්‍රතිපාදන රු.	වියදම රු.
03.	මාදම්පේ වෘත්තීය පුහුණු ආයතනය		
	I. කාර්යාල කාමරය සහ ගබඩා කාමරය බෙදා වෙන් කිරීම II. නේවාසිකාගාරයේ වැසිකිළි අලුත්වැඩියාව III. ක්‍රීඩා පිටිය සකස් කිරීම IV. නාමපුවරු දෙකක් සවිකිරීම. V. වාහන ගරාජය ඉදිකිරීම		
04.	සීදුව වෘත්තීය පුහුණු ආයතනය		
	කාර්යාලයේ, පුහුණු අංශයේ සහ නේවාසිකාගාරයේ තිර රෙදි සවිකිරීම I. රැස්වීම් ශාලාව තීන්ත ආලේප කිරීම. II. නාමපුවරු 05ක් සවිකිරීම	“	“
05.	කැටවල වෘත්තීය පුහුණු ආයතනය		
	I. පින්තාරු අංශය සඳහා කුටියක් සකස් කිරීම II. නේවාසිකාගාරයේ වැසිකිළි පද්ධතිය අලුත්වැඩියා කිරීම. III. ක්‍රීඩාපිටිය සකස් කිරීම පළමුවන හා දෙවන අදියර . IV. ක්‍රීඩා පර්ශ්‍රය ඉදිකිරීම		
06.	කලවාන වෘත්තීය පුහුණු ආයතනය		
	I. වැසිකිළි අලුත්වැඩියා කිරීම. II. කාර්යාලය බෙදා වෙන් කිරීම. III. කාර්යාල උපකරණ ගෘහ භාණ්ඩ මිලදී ගැනීම		


2 වන පරිච්ඡේදය

ආබාධ සහිත වූවන් සඳහා වන සුභසාධනය හා සංවර්ධන වැඩසටහන

• **ආබාධිත ප්‍රජාව සඳහා ක්‍රියාත්මක වන ප්‍රධාන වැඩසටහන්**

- I. ආබාධ සහිත තරුණ තරුණියන් පුනරුත්ථාපනය කිරීම, වෘත්තීය පුහුණුව ලබා දීම, සමාජගත කිරීම හා රැකවරණය ලබා දීම.
- II. මුල් ළමාවියේ දීම ඇතිවන ආබාධිත තත්ත්වයන් හඳුනාගෙන අවශ්‍ය මැදිහත් වීම් හා සංවර්ධනය කිරීම.
- III. ආබාධ සහිත පුද්ගලයින් සඳහා වූ ප්‍රජාමූලික අන්තර්කරණ සංවර්ධන ජාතික වැඩසටහන
- IV. දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදල
 - I. ආබාධ සහිත තරුණ තරුණියන් පුනරුත්ථාපනය කිරීම, වෘත්තීය පුහුණුව ලබාදීම, සමාජගත කිරීම හා රැකවරණය ලබා දීම.

සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගත යනු ලබන වෘත්තීය පුහුණු ආයතන



දිස්ත්‍රික්කය

වෘත්තීය පුහුණු ආයතන

- මහනුවර කැටවල - වෘත්තීය පුහුණු ආයතනය
- ගම්පහ වත්තේගම - වෘත්තීය පුහුණු ආයතනය
- අමුණකුඹුර - වෘත්තීය පුහුණු ආයතනය
- රාගම - වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
- සීදුව - වෘත්තීය පුහුණු ආයතනය
- මාදම්පේ - වෘත්තීය පුහුණු ආයතනය
- රත්නපුර කලවාන - වෘත්තීය පුහුණු ආයතනය
- හම්බන්තොට නෙළඹුයාය - වෘත්තීය පුහුණු ආයතනය

ආබාධිත ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන ප්‍රධාන වැඩසටහනකි, ආබාධ සහිත තරුණ තරුණියන්ගේ වෘත්තීමය හැකියාවන් බලගන්වීම. ආබාධ සහිත තරුණ තරුණියන්ගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වන වෘත්තීමය පුහුණුව ලබාදීමේ අරමුණ පෙර දැරී කරගනිමින් 2016 වර්ෂයේ කරන ලද වැඩසටහන් තුළ සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වී ඇත.

කොළඹ, ගම්පහ, මහනුවර, පුත්තලම ,රත්නපුර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක 06ක පිහිටුවා ඇති සීදුව ,අමුණකුඹුර, රාගම, මාදම්පේ,කැටවල, වත්තේගම,කලවාන ,නෙළඹුයාය යන වෘත්තීය පුහුණු ආයතන 08ක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. වයස අවු. 16 - 35ත් අතර කිසියම් පුහුණුවකට සුදුසුකම් ඇති ආබාධ සහිත තරුණ තරුණියන් මෙම ආයතනවල පුහුණුව සඳහා විධිමත් පරිදි ඒ ඒ පාඨමාලා සඳහා ඇතුළත් කරගෙන පුහුණුව ලබා දී ඇත. පුහුණු කාලය තුළ ආහාර පාන, නේවාසික පහසුකම් ,සෞඛ්‍ය පහසුකම් නොමිලයේ ලබා දී ඇත. වසරක සහ වසර දෙකක් වශයෙන් පුහුණු පාඨමාලාවේ කාලය පැවැත්වේ. අභ්‍යාසලාභීන්ගේ දෛනික අවශ්‍යතා සඳහා දීමනාවක් ලබා දී ඇත. විධිමත් පරිදි පුහුණුව අවසන් කරන අභ්‍යාසලාභීන් සඳහා වටිනා සහතික පත් හා ස්වයංරැකියා සඳහා මෙවලම් කට්ටල ලබා දීම සිදු කර ඇත. සමාජගත කරන අභ්‍යාසලාභීන් සඳහා රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා සඳහා අවශ්‍ය මැදිහත්වීම දෙපාර්තමේන්තුව විසින් සිදු කොට ඇත.

විශේෂයෙන් ආබාධ සහිත තැනැත්තන්ගේ වෘත්තීමය හැකියාවන් වැඩි දියුණු කිරීම පමණක් නොව නව තාක්ෂණය ,සංනිවේදනය, කලාව හා ක්‍රීඩාව පිළිබඳව ආබාධ සහිත පුද්ගලයන්ට තිබෙන දැනුම හා කුසලතාවයන් සෙසු ලෝකයන් සමග බෙදාහදා ගැනීමට අවශ්‍ය වටපිටාව ඉන් සැලසේ. වෘත්තීය පුහුණුව ලබාදීමට අමතරව ශ්‍රව්‍යාබාධිත වූවන් සඳහා විශේෂ හැඳුනුම්පත් ලබාදීම, ආබාධ සහිත පුද්ගලයන් සඳහා පුහුණුව ලබා දෙන ස්වේච්ඡා ආයතනවල අභ්‍යාසලාභී දීමනාව ලබාදීම , ශ්‍රව්‍යාබාධිත වූවන් හා බුද්ධි උණනා ළමුන්හට අධ්‍යාපන ලබාදෙන පෙර පාසල් ගුරුවරුන් සඳහා දීමනා ලබාදීම , පෙරපාසල් ගරු පුහුණුව ලබා දීම , දෙපාර්තමේන්තුව යටතේ මූල්‍ය අනුග්‍රහ ලබන ස්වේච්ඡා සමාජ සේවා ආයතන සඳහා නඩත්තු ආධාර හා යථායෝග්‍යාධාර ලබාදීම හා සංඥා භාෂා සේවා ලබාදීම ඉතා සාර්ථකව සිදුකර ඇත.

දෙමාපියන් සහ භාරකරුවන් අහිමි බුද්ධි උණනා පිරිමි ළමුන් සඳහා අවශ්‍ය රැකවරණය ලබා දීමේ වැඩසටහන් පුවක්පිටිය ජයවීරු සෙවණ ළමා නිවාසය මගින් ක්‍රියාත්මක කොට ඇත. 2015 වසරේ උපරිම අභ්‍යාසලාභී සංඛ්‍යාව 56ක් වූ අතර 2016 සැප්තැම්බර් වන විට 75ක් විය. නව ගොඩනැගිල්ල ඉදි කිරීම නිසා මෙම වසර අභ්‍යාසලාභීන් 23ක් ඇතුළත් කර ගැනීමට හැකිවිය. මුළු ජීවිත කාලයම නේවාසිකව සිටින මේ අය හුදකලා නොකොට ආදරයෙන් සෙනෙහසින් රැකබලාගන්නා අතරම දෛනික ක්‍රියාකාරකම් සඳහා යොමු කොට ඇත.

වෘත්තීය පුහුණු ආයතන විසින් පවත්වාගෙන යනු ලබන පාඨමාලා

01. ගුවන්විදුලි යන්ත්‍ර , රූපවාහිනී යන්ත්‍ර සහ ආශ්‍රිත උපකරණ කාර්මික ශිල්පය
02. ශීතකරණ හා වායු සමීකරණ කාර්මික ශිල්පය
03. වඩු කාර්මික හා ලී කැටයම් ශිල්පය
04. මහන යන්ත්‍ර ක්‍රියා කරවීම (කර්මාන්ත ශාලා)
05. හස්ත කර්මාන්ත ශිල්පය (උණ ගස් ආශ්‍රිත සහ පොල් ආශ්‍රිත)
06. හස්ත කර්මාන්ත ශිල්පය (කොසු සහ ඉඳල්)
07. හස්ත කර්මාන්ත ශිල්පය (වේවැල් හා කොහු)
08. හස්ත කර්මාන්ත ශිල්පය (විසිතුරු)
09. ඇඳුම් මැසීමේ ශිල්පය
10. ටේලරින් ශිල්පය
11. සම්බාහන විකිත්සාව (නිල තෙරපුම්)
12. පෙදරේරු කාර්මික ශිල්පය
13. මෝටර් රථ කාර්මික ශිල්පය
14. යන්ත්‍ර ශිල්පය
15. විදුලි ශිල්පය
16. මෝටර් රථ පින්තාරු ශිල්පය
17. පැස්සුම් ශිල්පය
18. සිමෙන්ති නිෂ්පාදන ශිල්පය
19. පාවහන් හා සම් කාර්මාන්ත ශිල්පය
20. බනික් නිර්මාණ ශිල්පය
21. බේකර් හා ආහාර තාක්ෂණ ශිල්පය
22. ගෙවතු වගාව හා කෘෂිකාර්මික ශිල්පය
23. ජෛෂ කර්ම ශිල්පය
24. පරිගණක ශිල්පය
25. ත්‍රිරෝද රථ කාර්මික ශිල්පය

ආබාධ සහිත වූවන් සඳහා වන සුභසාධන හා සංවර්ධන වැඩසටහනේ භෞතික හා මූල්‍ය ප්‍රගතිය - 1501

අනු අංකය	ක්‍රියාකාරකම	ප්‍රතිපාදන රු.මිලියන	වියදම රු.මිලියන
01.	<ul style="list-style-type: none"> සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන වෘත්තීය පුහුණු ආයතනවල ආබාධ සහිත තරුණ තරුණියන් 386 ක් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීම , අභ්‍යාසලාභීන් සඳහා දීමනා ලබාදීම සංස්කෘතික කලා උළෙලක් පැවැත්වීම අමුද්‍රව්‍ය හා උපකරණ ලබාතැනීම වෙනත් සුභසාධන වියදම් ස්වේච්ඡා ආයතනවල වෘත්තීය පුහුණුව ලබන අභ්‍යාසලාභීන් 123ක් සඳහා අභ්‍යාසලාභී දීමනා 	17.200	
02.	<p>විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සඳහා සේවා සැපයීම</p> <ul style="list-style-type: none"> තාවිත්ත ළමා මාර්ගෝපදේශ මධ්‍යස්ථානයේ සේවය ලබාගැනීමට පැමිණෙන ළමයෙකු සඳහා දිනකට රුපියල් 100/-ක දීමනාවක් ලබා දීම සේවා සපයන චිකිත්සකවරුන් සඳහා වෙනත් සුභසාධන වියදම් 	1.200	
03.	වෘත්තීය පුහුණුව නිමකළ අභ්‍යාසලාභීන් 219ක් සඳහා මෙලම් කට්ටල ලබා දීම සිදු කර ඇත.	5.000	
04.	ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන 02 ක නඩත්තු මූල්‍යාධාර සැපයීම <ul style="list-style-type: none"> ස්වර්ණදාම පදනම රු. 30,000.00 බිහිරි සේවා මණ්ඩලය රු.40,000.00 	0.100	
05.	රත්නපුර ළමා මාර්ගෝපදේශ මධ්‍යස්ථානය සඳහා ගෙවීම් (ප්‍රතිපාදන නිදහස් කර ඇත) <ul style="list-style-type: none"> ලිපිද්‍රව්‍ය චිකිත්සක දීමනා පෙරපාසැල් ගරු දීමනා ළමුන් දිරිගැන්වීම සඳහා ප්‍රවාහන දීමනා 	0.400	
06.	ශ්‍රවණාබාධිත වූවන් 1022ක් සඳහා විශේෂ හැඳුනුම් පත් නිකුත් කිරීම.		21.540
07.	<p>ශ්‍රවණාබාධිත හා සෙමෙන් මතස වැඩෙන ළමුන්ගේ පෙර පාසැල් ගුරුවන් 04ක් සඳහා ගුරු දීමනා ලබාදීම.</p> <ol style="list-style-type: none"> වීරකැටිය අරුණැල්ල පෙර පාසැලේ ගුරුවරුන් දෙදෙනෙකු සඳහා රු.5000.00 X 12 X 2 හම්බන්තොට කටුවන විශේෂ පෙර පාසල රු.5000.00 X12 සහ රිච්ගහයාය විශේෂ පෙර පාසල රු.5000.00 X12 බඩල්කුඹුර ලිට්ල් ෆ්ලවර් ළමා මාර්ගෝපදේශ මධ්‍යස්ථාන ගුරුවරුන් 03ක් සඳහා (සැප්තැම්බර් සිට දෙසැම්බර්) දක්වා දීමනා 	0.300	
08.	ශ්‍රවණාබාධිත වූවන් සඳහා සංඥා භාෂා සේවා ලබාදීම.		
එකතුව		24.200	

2016 සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යනු ලබන වෘත්තීය පුහුණු ආයතනවල අභ්‍යාසලාභී සංඛ්‍යාව

අනු අංකය	ආයතනය	2016 අභ්‍යාසලාභී සංඛ්‍යාව
01.	සීදුව වෘත්තීය පුහුණු ආයතනය	91
02.	කැටවල වෘත්තීය පුහුණු ආයතනය	39
03.	වත්තේගම වෘත්තීය පුහුණු ආයතනය	90
04.	නෙලඹුයාය වෘත්තීය පුහුණු ආයතනය	60
05.	අමුණකුඹුර වෘත්තීය පුහුණු ආයතනය	37
06.	රාගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය	18
07.	කලවාන වෘත්තීය පුහුණු ආයතනය	29
08.	මාදම්පේ වෘත්තීය පුහුණු ආයතනය	22
	එකතුව	386

2016 සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් ස්වේච්ඡා ආයතනවල පුහුණුව ලබන අභ්‍යාසලාභීන් සඳහා දීමනා ලබාදීම.

අනු අංකය	ආයතනය	2016 අභ්‍යාසලාභීන් සංඛ්‍යාව
01.	ආබාධිත පුද්ගල සංවර්ධන පදනම - බණ්ඩාරවෙල	26
02.	ඉස්ලාමීය ආබාධිත ආයතනය - නිහාරිය	21
03.	සර්වෝදය සුවසෙන ආයතනය	09
04.	සහනය ආයතනය- කොළඹ- 08	26
05.	බටුගමමන වෘත්තීය පුහුණු ආයතනය	19
06.	සුඛිත වෘත්තීය පුහුණු ආයතනය- හොරණ	08
07.	නලාව ආබාධ සහිත කාන්තා සංගමය	06
08.	සවිය සංවර්ධන පදනම - ගාල්ල	08
	මුළු එකතුව	123

ජයවිරු සෙවන (පුවක්පිටිය රැකවරණ නිවාසය)

දෙමාපියන් සහ භාරකරුවන් අහිමි බුද්ධි උණනා පිරිමි ළමුන් සඳහා අවශ්‍ය රැකවරණය ලබාදීමේ වැඩසටහන පුවක්පිටිය ජයවිරු සෙවණ ළමා නිවාසය මගින් ක්‍රියාත්මක කොට ඇත. නව ගොඩනැගිල්ල ඉදිකිරීම නිසා මෙම වසර තුළ අභ්‍යාසලාභීන් 23 ක් ඇතුළත් කර ගැනීමට හැකිවිය. මුළු ජීවිත කාලයම තේවාසිකව සිටින මේ අය හුදකලා නොකොට ආදරයෙන් සෙනෙහසින් රැකලලාගන්නා අතරම දෛනික ක්‍රියාකාරකම් සඳහා යොමු කොට ඇත. 2016 දෙසැම්බර් 31 දින වනවිට රැකවරණය ලැබූ මුළු ළමුන් ගණන 72 කි.

II . ළමා මාර්ගෝපදේශ වැඩසටහන

ළමයෙකුගේ මුල් ළමාවියේ දී වර්ධනයේ කිසියම් වෙනසක් හෝ ප්‍රමාදයක් ඇති බවට සැක සහිත අවස්ථාවක ඒ සඳහා කල්ඇතිව මැදිහත් වී දරුවා සංවර්ධනය කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය මෙම වැඩසටහන මගින් ලබා දීම සිදුකෙරේ. නිවැරදි මාර්ගෝපදේශයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් ආයතනයට පැමිණෙන දෙමාපියන් සඳහා ප්‍රධානවම සිදුකෙරෙනුයේ දරුවාගේ ජීවන තොරතුරු ලබාගෙන දරුවා ලියාපදිංචි කර , දරුවන්ගේ අවශ්‍යතා හඳුනාගෙන වර්ධන තත්ත්වය තක්සේරුවක් ගැනීමයි. විස්තරාත්මක තත්ත්ව වාර්තාවක් සැකසීමෙන් අනතුරුව ගුරුවරුන් දෙමාපියන් සමඟ සාකච්ඡා කර දරුවන්ගේ කුසලතාවයන් අනුව සුදුසු පන්ති කාමරයකට යොමු කිරීම සිදුකෙරේ. මාස හයට අවුරුද්දට විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ කුසලතාවයන් හා වර්ධන තත්ත්වයන් වාර්තා සකස් කරන අතර තවදුරටත් සේවා ලබා ගැනීමට අවශ්‍ය නම් දිගුකාලීනව ඔවුන්ගේ පසුභාර කටයුතු සිදුකෙරේ.

අරමුණ

- ළමා ආබාධ හඳුනාගෙන කල් ඇතිව මැදිහත්වීමේ වඩාත් ඵලදායී ක්‍රමවේදයක් හඳුන්වා දීම.
- ආබාධ සහිත දරුවන්ට සේවා සැපයීම සම්බන්ධව විවිධ ක්ෂේත්‍රවලට අදාළ සේවා ජාලය ශක්තිමත් කිරීම.
- විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ මුල් ළමාවිය අධ්‍යාපනය හා අන්තර්කරණ අධ්‍යාපනය ශක්තිමත් කිරීම.
- දෙමාපියන්ගේ හා පවුලේ සමාජිකයන්ගේ මානසික තත්ත්වය වඩාත් යහපත් තත්ත්වයට ගෙන ඒම සඳහා උපදේශන සේවා පවත්වාගෙන යාම.
- ව්‍යාපෘතිය වෙනත් දිස්ත්‍රික්කවලට ව්‍යාප්ත කිරීම.

2016 වර්ෂයේ භෞතික ප්‍රගතිය

- ලියාපදිංචි නවක ළමුන් සංඛ්‍යාව - 98
- දෙමාපියන් සඳහා උපදේශන සේවා ලබාදුන් සංඛ්‍යාව 81
- 2016 පාසල්වලට යොමු කළ ළමුන් සංඛ්‍යාව- 21
- පෙර පාසල්වලට අන්තර්කරණය කළ ළමුන් සංඛ්‍යා -15

2016 වර්ෂයේ ලියාපදිංචි ළමුන් වයස් මට්ටම් අනුව

අනු අංකය	වයස අවු.	සංඛ්‍යාව
01.	0 - 3	12
02.	4 - 5	31
03.	6 - 15	55
04.	16 ට වැඩි	-
	මුළු එකතුව	98

එක් එක් අංශ මගින් ලබාදුන් සේවා විස්තර

ලබා දුන් සේවය	ළමුන් සංඛ්‍යා	සේවා වාර ගණන
01. භෞතික චිකිත්සක ප්‍රතිකාර	122	511
02. කථන චිකිත්සක ප්‍රතිකාර	113	372
03. වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර	119	365
04. අධ්‍යාපන අංශය	238	7330

2016 වර්ෂයේ ලියාපදිංචි වූ ළමුන් ආබාධ මට්ටම් අනුව

අනු අංකය	ආබාධයේ ස්වභාවය	ළමුන් සංඛ්‍යාව
01.	ඕටිසම් (Autism)	19
02.	මස්තිෂ්ක ආඝාතය - (Curable Palsy)	08
03.	ඩවුන් සින්ඩ්‍රෝම (Down Syndrome)	15
04.	වර්ධනය අඩුවීම(Global Development delay)	20
05.	කථන හා භාෂා ගැටළු(Speech Delay)	14
06.	(Hyperactive)	06
07.	වෙනත්	16

2016 වර්ෂයේ ලියාපදිංචි ළමුන් යොමු වූ ආකාරය

අනු අංකය	යොමු වූ ආකාරය	සංඛ්‍යාව
01.	රිජිවේ ආර්යා ළමා රෝහල මගින්	32
02.	සේවාලාභී දෙමාපියන් මගින්	33
03.	පෙර පාසල් ගුරුවරුන් මගින්	14
04.	පාසල් හා අධ්‍යාපන ආයතන මගින්	08
05.	විවිධ මාධ්‍ය මගින්	03
06.	සමාජ සේවා නිලධාරීන් මගින්	
	- බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය	02
	- හෝමගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය	02
	- දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය	01
	- රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය	01
	- මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය	01
	- ජ/ කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය	01
	මුළු එකතුව	98

2016 වර්ෂයේ කරන ලද වැඩසටහන්වල ප්‍රගතිය

අනු අංකය	වැඩසටහන හා විස්තරය	දිනය	සංඛ්‍යාව	වියදම රු.	
				දෙමාපියන්	ස.සේ.දෙ.
01.	ආගමික වැඩසටහන				
	ආයතනයේ 13 වන සංවත්සරය සැමරීම සාංඝික දානමය පිංකම	පෙබ. 18	129	100,000	
	වෙසක් පෝය දින සිල් සමාදන්වීම	මැයි 18	60		5,000
	පොල්ගස්ඹවිට සම්බෝධි යෝගාශ්‍රමයේ දානමය පිංකමක් පැවැත්වීම	නොවැ. 24	50		
	පොසොන් පෙරහැර පැවැත්වීම	ජූලි 01	114		
02.	ආයතනයේ සේවාවන් පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීම				
	2016 වසර නව සේවා ආරම්භ කිරීම හා ආයතනයේ ක්‍රම වේදය හඳුන්වාදීම	ජනවාරි 12	103		490
	පෙර පාසල් හා විධිමත් පාසල් අධ්‍යාපනයට යොමු වූ ළමුන් සඳහා කුසලතා සංවර්ධන නව පන්ති ආරම්භ කිරීම.	ජනවාරි 12	25		
	දෙමාපිය හමුවක් පැවැත්වීම	අප්‍රේල් 25	35		
	දෙමාපිය හමුවක් පැවැත්වීම	අගෝස්තු 23	32		
	සෞන්දර්යාත්මක පන්ති පැවැත්වීම පිළිබඳ දෙමාපියන් සමග සාකච්ඡා කිරීමේ වැඩසටහන	මැයි 24	50		
03.	කාර්ය මණ්ඩල දැනුවත් කිරීමේ වැඩසටහන				
	2016 වර්ෂයේ නව පන්ති සමාරම්භක වැඩසටහන	ජනවාරි 01	15		
	2016 වසර නව සේවා නවීකරණය පිළිබඳව සාකච්ඡා කිරීම හා විධිමත් සැලසුම් සකස් කිරීම	ජනවාරි 05 - 07	15		
04.	සෞඛ්‍ය වැඩසටහන්				
	පෝෂණය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීම	පෙබරවාරි .09	62		990
	පෝෂණය හා මානසික සෞඛ්‍ය පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන	මාර්තු 17	45		
	ජංගම ආයුර්වේද වෛද්‍ය සායනයක් පැවැත්වීම	මාර්තු 30	65		1,000

අනු අංකය	වැඩසටහන හා විස්තරය	දිනය	සංඛ්‍යාව	වියදම රු.	
				දෙමාපියන්	ස.සේ.දෙ.
	සේවා පුළුල් කිරීම් වැඩසටහන				
05.	ආයතනය පිළිබඳව බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා හඳුන්වාදීම.	මාර්තු 14	30		
	මිරිගම ආරම්භ කිරීමට නියමිත විශේෂ පිරිමි ළමා පුනරුත්ථාපන මධ්‍යස්ථානය - සත් සෙවන හා කාර්යමණ්ඩලය සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන් පැවැත්වීම	ජූනි 02 - 03	32		
	බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ළමා මාර්ගෝපදේශ කාර්ය මණ්ඩලය පුහුණු කිරීම	දෙසැම්බර් 16 - 24			
06.	විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සඳහා ආදර්ශක අන්තර් කරණ පෙර පාසල් සංවර්ධන වැඩසටහන යටතේ පෙර පාසල් ගුරුවරුන් හා කාර්යය මණ්ඩලයට න්‍යායාත්මක දැනුම ලබාදීමේ වැඩසටහන	මාර්තු 15-18			
07.	සේවාලාභීන්ගේ දෙමාපියන් සඳහා LED බ්ලේබ් සකස් කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන	අප්‍රේල් 08			
08.	සේවාලාභීන්ගේ ළමුන්ගේ වර්ෂ මැද ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීමේ වැඩසටහන	ජූලි 04 - 28 දක්වා	90		
09.	එලදායීතා සංකල්පය ආයතනය තුළ ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීම	පෙබරවාරි 02	15		
	රසවින්දනාත්මක වැඩ සටහන්				
10.	ජපන් වෘත්තිකයින් විසින් පවත්වනු ලබන සංගීත විකිත්සක වැඩසටහන	අගෝ.23	75		
	ලෝක ළමා දිනය වෙනුවෙන් සංගීත රසවින්දනාත්මක වැඩසටහන් පැවැත්වීම	ඔක්තෝබර් 28	162		
	නත්තල් උත්සවය සැමරීමේ වැඩසටහන	දෙසැම්බර් 16	45		
11.	යාපනය මන්නාරම අනුරාධපුරය - වාර්ෂික වාර්තාව - දෙමාපියන් සහ අභ්‍යාසලාභීන්	අගෝස්තු 26-27-28	208		

අනු අංකය	වැඩසටහන හා විස්තරය	දිනය	සංඛ්‍යාව	වියදම රු.	
				දෙමාපියන්	ස.සේ.දෙ.
12	පන්ති මට්ටමින් පවත්වනු ලැබූ විවිධ වැඩසටහන්				
	සමනල පන්තිය - දර්ශණීය තොරණ සැකසීම හා දන්සැලක් පැවැත්වීම	මැයි - 20	45		
	සවස පන්තිය - සිහිනි පොළක් පැවැත්වීම	ජූලි - 05	25		
	අලියා පන්තිය සිහිනි පොළක් පැවැත්වීම	ජූලි 21	34		
13.	විශේෂ වැඩසටහන්				
	ජනාධිපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ශ්‍රමදානයක් පැවැත්වීම හා පැල සිටුවීම	ජනවාරි 08	15		
	මහරගම ගොවිජන සේවා මධ්‍යස්ථානය එක්ව නාගරික ගෙවතු වගාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන	අප්‍රේල් 28	38		
	ගිනි නිවීමේ උපකරණ භාවිතා කිරීම පිළිබඳව කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම	මාර්තු 09	15		
	සමාජ සවිබල ගැන්වීම හා සුභසාධන ගරු අමාත්‍යතුමා හා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩල ආයතනය නිරීක්ෂණය කිරීම.	අගෝස්තු 24	108		7,718

III. ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රජා මූලික අන්තර්කරණ සංවර්ධන ජාතික වැඩසටහන (CBR)

අරමුණ

ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාතික ප්‍රතිපත්තියට අනුව, ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඔවුන්ගේ වගකීම් හා යුතුකම් ඉටු කිරීමට හැකිවනු පිණිස ඔවුන් දැනුමෙන් හා කුසලතාවලින් සවිබලගැන්වීම, මෙම වැඩසටහනේ අරමුණ විය. අඩු ආදායම් ලබන ආබාධිතයන් සඳහා ජලය සහ විදුලිය පහසුකම්, ජල මෙට්ට, වායු මෙට්ට , නිවෙස්වලට යාමට අවශ්‍ය ප්‍රවේශ පහසුකම් ලබා දීම, නිවාස අලුත්වැඩියාව හා සෙවිලි නහඬු ලබා දීම අලුත්වැඩියාව සනීපාරක්ෂක කටයුතු සඳහා කොමඩි ලබාදීම , ත්‍රයිසිකල් අලුත්වැඩියාව සඳහා සහන ලබා දීම හා උපකාරන පාසල් ඇගයීම මෙම වැඩසටහන යටතේ සිදු කොට ඇත.

ක්‍රියාකාරකම්

- ආබාධ සහිත පුද්ගලයින් සහ එම පවුල් දැනුමෙන් ආකල්පවලින් හා ක්‍රියාකාරකම් වලින් සවිලඟැන්වීම් සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- නිවාස ,පෙරපාසලේ ,විශ්වවිද්‍යාල යන සේවාස්ථාන තුළ ස්වාධීන පුද්ගලයෙකු ලෙසට කටයුතු කිරීම සඳහා ස්වේච්ඡා සේවකයින් මගින් දෛනික ක්‍රියාකාරකම් පුහුණුව .
- අන්තර්කරණ අධ්‍යාපන ක්‍රමය තුළ හෝ විශේෂ අධ්‍යාපන ක්‍රමය තුළින් මෙම ආබාධ සහිත දරුවන්ට අධ්‍යාපනය ලැබීමට අවස්ථා සැලසීම ඇතුළු අනෙකුත් සේවාවන් සඳහා යොමු කිරීම.
- ආර්ථිකය සවිලඟැන්වීම සඳහා කම්කරු අමාත්‍යාංශය හා පුද්ගලික අංශය සමග ඒකාබද්ධව රැකියා අවස්ථා හඳුනාගැනීම ඇතුළු අනෙකුත් සේවාවන් සඳහා පූර්ව සූදානම් කිරීම.
- ප්‍රාදේශීය මට්ටමේ හෝ ජාතික මට්ටමේ වෘත්තීය පුහුණු ආයතන හරහා වෘත්තීය පුහුණුව ලබාදීමට කටයුතු කිරීම.
- අනෙකුත් අමාත්‍යාංශ ,දෙපාර්තමේන්තු ක්‍රියාත්මක කරන වැඩසටහන්වලට ආබාධ සහිත පුද්ගලයින් අන්තර්කරණය කිරීම. (ක්‍රීඩා ,සංස්කෘතික වැනි)

ප්‍රජාමූලික පුනරුත්ථාපන වැඩසටහන - 2016 මුල්‍ය හා භෞතික ප්‍රගතිය

අනු අංකය	වැඩසටහන	සේවලාභීන් සංඛ්‍යාව/ වැඩසටහන්	ප්‍රතිපාදන මිලියන	වියදම රු.	ප්‍රතිශත %
01.	ආබාධ සහිත වූවන් සඳහා ආධාරක උපකරණ ලබා දීම		10.000	9,902,499	96
	I. කොමඩි ලබා දීම	137			
	II. ජල පහසුකම් ලබා දීම	18			
	III. විදුලි පහසුකම් ලබාදීම	05			
	IV. වතුර මෙට්ට ලබා දීම	04			
	V. ප්‍රවේශ පහසුකම් ලබා දීම	11			
	VI. වෙනත්	31			
02.	ආබාධ සහිත වූවන්ගේ නිවාස අලුත් වැඩියා	09			
03.	ස්වයංක්‍රීය කණ්ඩායම් හා ස්වේච්ඡා කණ්ඩායම් බලගැන්වීම	801			
04.	ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා සංඥා වැඩමුළු	03			
05.	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - සමාජ සේවා නිලධාරීන් සඳහා වැඩමුළු	180			

IV.දෘශ්‍යබාධිත පුනරුත්ථාපන භාර අරමුදල

දෘශ්‍යබාධිත තත්ත්වයට පත්වන පුද්ගලයන්ට අවශ්‍ය සේවා සැපයීම ,පුනරුත්ථාපනය කිරීම හා සහන ලබාදීම මෙම අරමුදලේ මෙහෙවර වේ. ශ්‍රී ලංකාව තුළ ආබාධිත සහිත පුද්ගලයන් පිළිබඳ නව ආකල්ප වර්ධනය ක්‍රමයෙන් ආරම්භ වූයේ 1981 වර්ෂය ජාත්‍යන්තර ආබාධිත වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟය ඒ අනුව යමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව මගින් 1992 අංක 9 දරණ දෘශ්‍යබාධිත පුනරුත්ථාපන භාර අරමුදල නමින් පනතක් සම්මත කර රජයේ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කොට ඇත. මෙම පනතට සමගාමීව ශ්‍රී ලංකාවේ වෙසෙන දෘශ්‍යබාධිත පුද්ගලයන් වෙනුවෙන් විවිධ සේවාවන් ආරම්භ කර ඇත.

දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදල - මූල්‍ය ප්‍රගතිය 2016

අනු අංකය	වැඩසටහන	ඇස්තමේන්තුව රු.	ප්‍රතිලාභීන්	වියදම රු.
01.	ක්‍රීඩා ආධාර	200,000	ක්‍රීඩාව	-
02.	වෘත්තීය පුහුණුව	225,000	එච්.ඩබ්. සංජීව කරුණාරත්න මයා	160,500
			ඩී. උපුල් ශාන්ත මයා	
			කේ.ඒ. ලක්මිණි වාසනා මිය	
03.	අධ්‍යාපන හා සංස්කෘතික ආධාර	2,000,000	දැස් නොපෙනෙන දෙමාපියන්ගේ දැස් පෙනෙන දරුවන් 152ක් සඳහා ශිෂ්‍යත්ව ලබා දීම.	3,536,715
			දෘශ්‍යාබාධිත විශ්වවිද්‍යාල සිසුන් 74ක් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම	
			දෘශ්‍යාබාධිත උසස් පෙළ සිසුන් 05ක් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම.	
			බ්‍රේල් යතුරු ලියනයක් හා E5 Recorder 32ක් මිලදී ගැනීම	
			කාලය සභරාව මුද්‍රණය කිරීම	
04.	පුනරුත්ථාපන ආධාර	1,500,000	ශ්‍රී ලංකා අන්ධ ජන සේවා මණ්ඩලය පුනරුත්ථාපනය ව්‍යාපෘතිය සඳහා ආධාර	1,185,760
			ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය - ඉංග්‍රීසි, සංගීත පුහුණු පාඨමාලා සඳහා මූල්‍යාධාර සැපයීම.	
			ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය - කථන පුස්තකාල ව්‍යාපෘතිය සඳහා	
05.	අක්ෂිකාව හා අක්ෂි ප්‍රතිකාර	1,700,000	අක්ෂිකාව 126ක් ලබාදී ඇත.	1,191,050
06.	දෘශ්‍යාබාධිත කාන්තා සුභසාධන මධ්‍යස්ථානය	400,000	උපදේශක දීමනා ඇතුළු සේවක වැටුප් ගෙවීම හා ආයතනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීම .	400,000
07.	පරිපාලන වියදම්	900,000		474,021
08.	විගණන ගාස්තු	25,000		25,000
09.	මූල්‍ය වියදම්	30,000		6,954
10.	විවිධ	20,000		20,000
	එකතුව	7,000,000		7,000,000

3 වන පරිච්ඡේදය

මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම හා සමාජගත කිරීමේ ව්‍යාපෘතිය

සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යනු ලබන පුවක්පිටිය ජයවිරු සමාධි නිවහන මගින් මතට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම හා සමාජගත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ. හෙරොයින්, ගංජා, කේරළ ගංජා, මධ්‍යසාර හා මත්පෙති භාවිතය නිසා ජීවිතය අදුරුකරගත් මෙම පිරිස අපගේ ආයතනයට ඇතුළත්වීමෙන් පසු ප්‍රධානවම සිදුකෙරෙනුයේ මනෝචිකිත්සක , මනෝ විද්‍යාත්මක උපදේශන ක්‍රමවේදයන් හා වෛද්‍ය විද්‍යාත්මක ප්‍රවේශයන් ඔස්සේ පුනරුත්ථාපන ක්‍රියාවලියට යොමු කිරීමයි. එම කාලය තුළ අභ්‍යාසලාභීන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය සඳහා යෝගී භාවනා හා ආගමික වැඩසටහන් පැවැත්වීම සිදු කෙරේ. අභ්‍යාසලාභීන් පුනරුත්ථාපනය වන කාලය තුළ තේවාසික පහසුකම් ආහාර පාන වෛද්‍ය පහසුකම් නොමිලයේ සැපයේ. අභ්‍යාසලාභීන්ගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වන වෘත්තීමය හැකියාවන් සංවර්ධනය කිරීමේ පුහුණුවක්ද තේවාසික කාලය තුළ ලබා දෙනු ඇත.

2016 වර්ෂයේ ආයතනගත වූ මුළු පුනරුත්ථාපනලාභීන් සංඛ්‍යා 212ක් වන අතර 2016 වර්ෂයේ නව ඇතුළත්වීම් 167ක් වේ. 127 දෙනෙකු වසර තුළ සමාජ ගත වී ඇත. 2016 වසර තුළ සේවාලාභීන්ගේ වයස් සීමා සැලකීමේ දී ඉහළම වයස් සීමාව නියෝජනය කළේ අවුරුදු 58ක සේවාලාභීයෙකි. අඩුම වයස් සීමාව වූයේ වයස අවුරුදු 12ක සේවාලාභීයෙකි වසර තුළ වයස අවුරුදු 20ට අඩු සේවාලාභීන් 47ක් වීම විශේෂයෙන් සැලකිය යුතු කරුණකි. අධ්‍යාපන මට්ටම් අනුව කිසිදා පාසල් අධ්‍යාපනයක් නොලැබූවන් මෙන්ම උපාධිධාරීන් ද විය. මෙම වසරේ සේවාලාභීන් අතරින් දෙදෙනෙකු උපාධිධාරීන් විය.

2016 වර්ෂයේ සේවාලාභීන්ගේ වයස් මට්ටම් අනුව

අනු අංකය	වයස් මට්ටම	සංඛ්‍යාව
01.	අවු. 15ට අඩු	04
02.	16-20	30
03.	21-30	83
04.	31-40	64
05.	40 ට වැඩි	22
	එකතුව	212

2016 වර්ෂයේ සේවලාභීන්ගේ අධ්‍යාපන මට්ටම් අනුව

අනු අංකය	අධ්‍යාපන මට්ටම	සංඛ්‍යාව
01.	0 - 6	66
02.	6 - සාමාන්‍ය පෙළ	91
03.	උසස් පෙළ	53
04.	උපාධි	02
	එකතුව	212

2016 වසරේ සේවලාභීන්ගේ ආගම අනුව

අනු අංකය	ආගම	සංඛ්‍යාව
01.	බෞද්ධ	158
02.	ක්‍රිස්තියානි	41
03.	ඉස්ලාම්	09
04.	හින්දු	04
	එකතුව	212

4 වන පරිච්ඡේදය

2016 වර්ෂයේ දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය සඳහා පවත්වන ලද පුහුණු වැඩසටහන් හා පුහුණු පාඨමාලාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය

අනු අංකය	වැඩසටහන	ස්ථානය	දිනය	සංඛ්‍යාව	ප්‍රතිපාදන රු. මිලි.	වියදම රු.
	පුහුණු කිරීම් හා හැකියා වර්ධනය - 216-01-01-2401					
01.	forth Session of the Committee on Social Development Programme	බැංකොක්	මාර්තු	ප්‍රදීප් යසරත්න මහතා - සමාජ සේවා අධ්‍යක්ෂ	0.825	824,733
02.	Seminar on Elderly Care through the MOH/ JICA/ RHTC Elderly Care Project	ජපානය	ජූනි	ප්‍රදීප් යසරත්න මහතා - සමාජ සේවා අධ්‍යක්ෂ		
03.	පශ්චාත් උපාධිය(Public Management)	SLIDA	ජූලි	ශ්‍රීමතී රාධා නානායක්කාර මහත්මිය - අතිරේක අධ්‍යක්ෂ		
04.	කාර්යාල ක්‍රම හා ලිපිගොනු කරණය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රායෝගික වැඩමුළුව	ජාතික ග්‍රූමඅධ්‍යයන ආයතනය	අගෝ.	ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් 54ක්		
05.	බැහැරගත ක්‍රියාවීම් පුහුණුව	දඹුල්ල ඉබ්බන්කවුව වැව්පරිශ්‍රයේ	සැප්.	නිලධාරීන් 02ක්		
06.	රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ නිලධාරීන්ගේ කළමනාකරණ පරිචය පිළිබඳ කුසලතා වර්ධන ඩිප්ලෝමා පාඨමාලාව	SLIDA	තොවැ.	නිලධාරීන් 04ක්		
07.	තත්ත්ව කව සහ නව තත්ත්ව කව පිළිබඳ දෙදින වැඩමුළුව	එලදායිතා මහ ලේකම් කාර්යාලය	තොවැ.	නිලධාරීන් 02ක්		
08.	කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර වැඩසටහන	ඉන්දුනීසියාව	දෙසැ.	රංජීත් උදයසිරි මහතා - ප්‍රධාන ගණකාධිකාරී		
09.	ප්‍රසම්පාදන ඩිප්ලෝමා පාඨමාලාව	MILODA Academy of Financial Studies	දෙසැ.	ඩී.ටී.ඩී. එදිරිසිංහ මිය- අභ්‍යන්තර විගණන		
10.	වැටුප් ක්‍රමවේද සැකසීමේ පාඨමාලාව	MILODA	දෙසැ.	මොහොමඩ් වසීම් මහතා - රාජ්‍ය කළමනාකරණ සේවය		
11.	ආකල්ප වර්ධනය සඳහා අභිප්‍රේරණාත්මක වැඩසටහන හා 2016 වර්ෂයේ දෙපාර්තමේන්තු ප්‍රගති සමාලෝචනය	Club Bentota	දෙසැ.	නිලධාරීන් 25		

අනු අංකය	වැඩසටහන	ස්ථානය	දිනය	සංඛ්‍යාව	ප්‍රතිපාදන රු.මිල	වියදම රු.
	පුහුණු කිරීම් හා හැකියා වර්ධනය - 216 - 02- 02-2401					
01.	S/L Spinal Cord Network	College of surgeons	පෙබ.	ධම්මික වාසල බණ්ඩාර මහතා - සමාජ සේවා නිලධාරී		
02.	Emotional Balancing for Higher Productivity Programme	ඉන්දියානු සංචාරය	පෙබ.	ජේ.ජී.ඒ. කුමාර මහතා		
03.	දැක්ම ,මෙහෙවර උපායමාර්ග විවරණය පිළිබඳ දෙදින වැඩමුළුව	සමනලවැව දිවිනැගුම පුහුණු මධ්‍යස්ථානය	ජූනි 16 -17	නිලධාරීන් 115 ක්		
04.	මූලස්ථාන සමෘද්ධි කළමනාකරුවන් හා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ස.සේ.නි./ස.සං.ස/සං. නි සඳහා ඒකාබද්ධ ප්‍රවේශ වැඩමුළුව	බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ	ජූලි 28	නිලධාරීන් 900ක්		
05.	දැක්ම ,මෙහෙවර, උපායමාර්ග විවරණය පිළිබඳ දෙදින වැඩමුළුව - දෙවන අදියර	ප්‍රජා අධ්‍යාපන මධ්‍යස්ථානය තලාහේන	අගෝ. 15	නිලධාරීන් 50 ක්		
06.		කොරියාව	අගෝ. / සැප් 21 -04	එම්.එස්. සල්ගාදු මහතා ගාමිණි ඉලංගසිංහ මහතා ඒ.ඩී.එම්. මධුවන්ති මිය	3.100	3,100,000
07.	බැහැර ගත ක්‍රියාවිධි පුහුණුව	දඹුල්ල, ඉබ්බන්කටුව වැව පරිශ්‍රයේ	අගෝ. 26-27-28	ගාල්ල,මහනුවර,පොලොන්නරුව,ත්‍රිකුණාමලය,නුවරඑළිය දිස්ත්‍රික්කවලට අනුයුක්තව සිටින දෙපාර්තමේන්තු ක්ෂේත්‍ර නිලධාරීන් 60ක් සඳහා		
08.	- එම -	- එම -	අගෝ. 28-29-30	කොළඹ,පුත්තලම දිස්ත්‍රික්කවල සහ ප්‍රධාන කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් 60ක් සඳහා		
09.	බැහැරගත ක්‍රියාවිධි පුහුණුව	දඹුල්ල ඉබ්බන්කටුව වැව පරිශ්‍රයේ	2016/09 /01-02-03	කෑගල්ල,කළුතර ,යාපනය,කිලිනොච්චිය, මුලතිව් හා මන්නාරම යන දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර නිලධාරීන් 62ක්		
10.	සුසුම්නා අනතුරු පිළිබඳ ජාලයේ 15 වන ආසියානු සම්මන්ත්‍රණය	ඉන්දුනීසියාව	ඔක්.	නිලධාරීන් 05ක්		

අනු අංකය	වැඩසටහන	ස්ථානය	දිනය	සංඛ්‍යාව	ප්‍රතිපාත රු.මිලි.	වියදම රු.
11.	පලාත් අමාත්‍යවරු ,ලේකම්වරු හා අධ්‍යක්ෂකවරුන් ගේ රැස්වීම	බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ	ඔක්.	නිලධාරීන් 110		
12.	දැක්ම,මෙහෙවර හා උපාය මාර්ග විවරණය තුන්වන අදියර	නිවාස සැලසුම් හා ගොඩනැගිලි මධ්‍යස්ථානය	නොවැ.	නිලධාරීන් 40ක්		
13.	සුසුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 05 වන වාර්ෂික විද්‍යාත්මක සමුළුව	පැලැටි ජනන මධ්‍යස්ථානය ගන්තෝරුව හා දිගා පුනරුත්ථාපන රෝහල	ඔක්.	නිලධාරීන් 09 ක්		
14.	සමාජ වැඩ ඩිප්ලෝමා පලමු වන වාර්තය	ජාතික සමාජ සංවර්ධන ආයතනය	දෙසැ.	නිලධාරීන් 50 ක්		
15.	ආකල්ප වර්ධනය සඳහා අභිප්‍රේරණාත්මක වැඩසටහන හා 2016 වර්ෂයේ දෙපාර්තමේන්තු ප්‍රගති සමාලෝචනය	Club Banthota	දෙසැ.	නිලධාරීන් 45 ක්		
	පුහුණු කිරීම් හා හැකියා වර්ධනය - 216-02-03 -2401 රු. 2,500,000	-				
01.	Emotional Balancing For Higher Productivity Programme	ඉන්දියාව	පෙබ.	ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා - සහකාර අධ්‍යක්ෂ		
02.	සංඥා භාෂාචිප්ලෝමා පාඨමාලාව	ජාතික අධ්‍යාපන ආයතනය	අගෝ.	ඒ.ජී.එන්. යූ. වික්‍රමසිංහ මෙනවිය.		
03.	නිවාස පාලක/උපදේශක /අරක්කැම් පුහුණු වැඩසටහන	අන්තර්ජාතික හෝටල් පුහුණු පාසල ගල්කිස්ස	අගෝ. 13 - 14	නිලධාරීන් 46ක්		
04.	බැහැරගත ක්‍රියාවීම් පුහුණුව	දඹුල්ල ,ඉබ්බන්කටුව වැවපරිශ්‍රයේ	අගෝ. 17-18-19	වෘත්තීය උපදේශක වරුන් 60ක්	1.400	1,183,839
05.	අධිකාරී/ ස්ථානභාර නිලධාරී කාර්යමණ්ඩල පුහුණු වැඩමුළුව	සමනලවැව දිවිනැගුම පුහුණු මධ්‍යස්ථානය	අගෝ. 10 -11-12	නිලධාරීන් 55ක්		
06.	කාර්යාල ක්‍රම හා ලිපි ගොනු කරණය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රායෝගික වැඩමුළුව	ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය	අගෝ.	නිලධාරීන් 21ක්		
07.	බැහැරගත ක්‍රියාවීම් පුහුණුව	දඹුල්ල ,ඉබ්බන්කටුව වැව පරිශ්‍රයේ	අගෝ. 10-11-12	නිලධාරීන් 08ක්		
08.	විශේෂ අධ්‍යයනවේඩ් උපාධි පාඨමාලාව	ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය	දෙසැ.	දිනේෂ් ප්‍රනාන්දු මයා සංඥා භාෂා පරිවර්තනය		

5 වන පරිච්ඡේදය

2016 වර්ෂයේ කරන ලද විශේෂ වැඩසටහන් ජයග්‍රහණ

- සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පවත්වා ගෙන යනු ලබන වෘත්තීය පුහුණු ආයතනවල ආබාධ සහිත අභ්‍යාසලාභීන්ගේ ක්‍රීඩා හා අවුරුදු උළෙලක් මැයි මස 10 වන දින බත්තරමුල්ල, පැලවත්ත ජී.එච්. බුද්ධදාස ක්‍රීඩාංගනයේදී පවත්වා ඇත.
- වෘත්තීය පුහුණු ආයතනවල ආබාධ සහිත අභ්‍යාසලාභීන් සහ කාර්ය මණ්ඩලය එක්ව සෙත්සිරිපාය දෙවන අදියර, බිම්මහලේ දී 2016 ජුනි මස 20 වන දින පොසොන් "**බැනි ගී සරණිය**" පැවැත්වීම.
- ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව එක්ව සෞඛ්‍ය සායනයක් 2016 ජුනි මස 22 වනදින සෙත්සිරිපාය, දෙවන අදියර, දෙවන මහලේදී පැවැත් විය.
- ජාත්‍යන්තර සුදු සැරයටි දිනයට සමගාමීව සුදුසැරයටි දින සැමරුම් ජාතික උළෙල 2016/10/14 වන දින බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී පවත්වා ඇත.
- ආබාධ සහිත දරුවන්ගේ "**සින්රූ -2016**" සංස්කෘතික කලා උළෙල බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී 2016/10/21 වන දින පෙ.ව. 8.00 සිට ප.ව.6.00 දක්වා පවත්වා ඇත.
- මෙම වසර තුළ ළමා මාර්ගෝපදේශ මධ්‍යස්ථානයක් කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොට්ටාව නගරයේ පිහිටුවීම සඳහා වූ ව්‍යාපෘතියෙහි අවශ්‍ය මූලික සැලසුම් සකස්කර ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය වෙත යොමු කොට ඇත.
- කිලිනොච්චිය හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල වෘත්තීය පුහුණු ආයතන දෙකක් ඉදිකිරීම සඳහා වූ ව්‍යාපෘතීන් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කරවා ගැනීමට මහා භාණ්ඩාගාරය වෙත ඉදිරිපත් කොට ඇත.
- සමාජ සංවර්ධන සහකාර නිලධාරීන් සඳහා සමාජ සේවා නිලධාරී තනතුරු ලබාදීමට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම මේ වසර දෙපාර්තමේන්තුව ලැබූවා වූ විශේෂ ජයග්‍රහණයකි.
- 2016 වර්ෂයේ සමාජ සේවා දෙපාර්තමේන්තුව, එලදායීතා මහ ලේකම් කාර්යාලයේ විශේෂ ඇගයීමට ලක් වූ අතර මෙම වර්ෂයේ පවත්වන ලද සම්මාන උළෙලේ දී තෙවන ස්ථානය ලබා ගැනීම හැකිවිය. දෙපාර්තමේන්තුව ලැබූ මෙම ජයග්‍රහණය ඓතිහාසික ජයග්‍රහණයක් ලෙස දෙපාර්තමේන්තුවේ ඉතිහාසයට එක්වනු ඇත.